



පළමු වාර පරික්ෂණය - 11 ගෞරීය - 2020

## First Term Test - Grade 11 - 2020


නම/විනාග අංකය : ..... විද්‍යාව - I

කාලය : පැය 01 දි.

පිළිතුරු සැපයීම සඳහා උපදෙස් :

- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
- අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවලට දී ඇති 1, 2, 3, 4 උත්තරවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරට අදාළ වරණය තෝරා ගන්න
- ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා ඔබ තෝරාගත් වරණයෙහි අංකයට සැසැදෙන කවචය තුළ (X) ලකුණ යොදන්න.


- (1) ජීවින් තුළ ස්කන්ධය අනුව වඩාත් බහුල රසායනික මූලද්‍රව්‍ය වන්නේ පහත කවරක් ද?
  1. හයිඩුජන්
  2. මක්සිජන්
  3. කාබන්
  4. නයිට්‍රොජන්
- (2) බේරාණු නිපදවන අප්‍රේජ්‍ය ගාකයක් වන්නේ,
  1. මඩු ය.
  2. බෙඩුරු ය.
  3. ගයිනස් ය.
  4. නිදිකුම්බා ය.
- (3) ජවය මැනීමේ සම්මත ඒකකය වනුයේ,
  1. වොටි ය.
  2. ජ්ල් ය.
  3. වෝල්ටි ය.
  4. ඇම්පියර් ය.
- (4) පහත සඳහන් ඔක්සයිඩ් අතරින් ජලය සමග මිශ්‍ර කළ විට ආමිලික දාවණයක් සාදන ඔක්සයිඩ් කුමක් ද?
  1.  $\text{Na}_2\text{O}$
  2.  $\text{MgO}$
  3.  $\text{SO}_2$
  4.  $\text{Al}_2\text{O}_3$
- (5) න්‍යාම්පිටි නොමැති සර්වී සෙල කුමක් ද?
  1. වාහකාභ සෙල
  2. පෙනේර නළ සෙල
  3. මඩු ස්ථිර සෙල
  4. ස්පුලකෝණාස්ථර සෙල
- (6) ජලය මත පා වෙන කුඩා ලැඳ්ලක වසා සිටි කුරුල්ලෙකු පියඟා යන විට කුරුල්ලා පියඟා යන දිගාවට විරුද්ධ දිගාවට ලැඳ්ල වලනය විය. මෙම සංයිද්ධිය විස්තර කෙරෙන නියමය වන්නේ කුමක් ද?
  1. නිවිත්ගේ තුන්වන නියමය
  2. නිවිත්ගේ පළමු නියමය
  3. ආක්මිජිස් නියමය
  4. නිවිත්ගේ දෙවන නියමය
- (7) එක්තරා මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික පින්ඩාසය 2, 8, 7 වේ. එම මූලද්‍රව්‍ය අයත් ආවර්තනය හා කාණ්ඩය පිළිවෙළින්
  1. 3 භා III වේ.
  2. 2 භා viii වේ.
  3. 3 භා vii වේ.
  4. 3 භා i වේ.
- (8) මෙනිස් ගුණාණු නිපදවනු ලබන ව්‍යුහය වන්නේ,
  1. ගුණ නාලය.
  2. අපිවාෂණය.
  3. පුරස්ථී ගුන්රීය.
  4. ගුණධර නාලිකාය.
- (9) ඉහත පරිපථයේ P හා Q අතර සම්ක ප්‍රතිරෝධය නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක් ද?
  1.  $3\Omega$
  2.  $6\Omega$
  3.  $9\Omega$
  4.  $12\Omega$




- (10) ඉලෙක්ට්‍රොන් ඉවත් කිරීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසය ලබා ගන්නා මූල්‍යවා පමණක් ඇතුළත් වරණය කුමක් දේ?
1. H, O හා N
  2. Na, Mg හා K
  3. C, H හා Cl
  4. H, Li හා C
- (11) සෙල විභාගයේ දුර්වලතා ඇති වීමට හේතු වන්නේ පහත දැක්වෙන කවර විවෘතයේ උගතාවය ද?
1. විටමින් A
  2. විටමින් B
  3. විටමින් C
  4. විටමින් D
- (12) රං මෙසයක් මත තැබූ ලී කුට්ටියක් මත 3 N ක බලයක් යෙදෙන අවස්ථාවක් රුපයේ දැක්වේ. ලී කුට්ටිය වලනය නොවේ නම් මෙහි දී ඇතිවන ස්ථිතික සර්ණ බලය කොපමෙන ද?
- 
- ලී කුට්ටිය
- 3 N
- දැනු තරාදිය
1. 3 N
  2. 4 N
  3. 12 N
  4. 40 N
- රසායනික ප්‍රතික්‍රියාවක දී M මූල්‍යවායේ උදාසීන පරමාණුවකින් අයනයක් සැදෙන ආකාරය පහත සම්කරණයෙන් දැක්වේ. 13 හා 14 ප්‍රශ්න සඳහා මෙම සම්කරණය උපයෝගී කර ගන්න.
- $$M \rightarrow M^{2+} + 2e$$
- (13)  $M^{2+}$  අයනය සාදන විට M පරමාණුවේ වෙනස් වන්නේ,
1. නියුලෝර්න සංඛ්‍යාව ය.
  2. පෝලෝර්න සංඛ්‍යාව ය.
  3. ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව ය.
  4. පෝලෝර්න හා ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව ය.
- (14) M මූල්‍යවා  $Cl_2$  සමග සාදන ක්ලෝරයිඩ් යේ අණුක සූත්‍රය
1.  $MCl_2$
  2.  $M_2Cl$
  3.  $M_2Cl_2$
  4.  $MCl$
- (15) පර-පරාගණය සඳහා ප්‍රූජ්ජ දරන අනුවර්තනයක් නොවන්නේ,
1. රේඛු හා කලාක එකිනෙකට දුරස්ව පිහිටීම.
  2. ප්‍රමාණය හෝ ජායාගය පළමුව පරිණත වීම.
  3. පරාගධානී තුළ විශාල පරාග සංඛ්‍යාවක් නිපදවීම.
  4. ප්‍රමාණී හා ජායාගී ප්‍රූජ්ජ වෙන වෙනම හට ගැනීම
- (16) සංඛ්‍යාව සෙල සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.
- A. සෙල බිත්තිය, සියලුම සෙල වල පොදු ව්‍යුහයකි.
  - B. සියලුම ජීවීන් සෙල වලින් සමන්වීත වේ.
  - C. ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කැතුවමය ඒකකය සෙලයි.
- ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ,
1. A හා B පමණි.
  2. B හා C පමණි.
  3. A හා C පමණි.
  4. A, B හා C සියලුම

- උස ගොඩනැගිල්ලක් මත නිශ්චලනාවයේ සිට සිරස්ව පහළට වැවෙන  $0.25 \text{ kg}$  ක ස්කන්ධයක් සහිත වස්තුවක් බිමට වැට්මට තත්පර  $5 \text{ m s}^{-1}$  ක් ගත වේ. ( $g = 10 \text{ m s}^{-2}$ )  $17$  හා  $18$  ප්‍රශ්න සඳහා මෙම තොරතුරු උපයෝගී කර ගන්න.
- (17) පොලාව ස්ථාපන කරන මොඩොන් දී වස්තුවේ ප්‍රවේශය කොපමෙන් ද?
1.  $2.5 \text{ m s}^{-1}$
  2.  $25 \text{ m s}^{-1}$
  3.  $50 \text{ m s}^{-1}$
  4.  $75 \text{ m s}^{-1}$

- (18) ගොඩනැගිල්ලේ උස කොපමෙන් ද?
1.  $50 \text{ m}$
  2.  $100 \text{ m}$
  3.  $125 \text{ m}$
  4.  $750 \text{ m}$
- (19) ගල්හ අමුල සමග ප්‍රතික්ෂියා කරන ආකාරය විමසා බැලීමට සිදු කළ පරීක්ෂණයක ඇටුවුමක් පහත රුපයේ දැක්වේ. මෙම පරීක්ෂණයේ නිරීක්ෂණ පිළිබඳ නිවැරදි වගන්තිය කුමක් ද?



1. A නළයේ වායු බුඩු එවා වන අතර B නළයේ වායු බුඩු එවා නොවේ.
  2. B නළයේ වායු බුඩු එවා වන අතර A නළයේ වායු බුඩු එවා නොවේ.
  3. B නළයේ වායු බුඩු එවා විවේමට වඩා වේගයෙන් A නළයේ වායු බුඩු එවා එවේ.
  4. A නළයේ වායු බුඩු එවා විවේමට වඩා වේගයෙන් B නළයේ වායු බුඩු එවා එවේ.
- (20) අණුක ජාන තාක්ෂණය යොදාගනු ලබන අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ,
1. කාබන්බයාක්සයිඩ් වායුව හාවිත කර සේවා බිම නිපදවීමය.
  2. සිස්ට් ජීවියා යොදාගෙන මධ්‍යසාර නිපදවීමය.
  3. කැලී කසල වියෝජනයෙන් ජ්ව වායුව නිපදවීමය.
  4. විටමින් A අධික සහල් නිපදවීමය.
- (21) රුපයේ P, Q හා R ලෙස දැක්වෙන්නේ විවිධ ප්‍රවේශවලින් වළිත වන වස්තු 3 කි.



- ඉහත වස්තු වල උපරිම ගම්කාව හා අවම ගම්කාව පිළිවෙළින් දැක්වෙන පිළිතුර වන්නේ,
1. P හා Q ය.
  2. Q හා R ය.
  3. R හා P ය.
  4. Q හා P ය.
- (22)  $0.02 (\text{V/V})$  සංයුතියක් ඇති එතිල් මධ්‍යසාර ( $\text{C}_2\text{H}_5\text{OH}$ ) දාවණයක  $500 \text{ cm}^3$  සඳහා ගැනීමට
1. එතිල් මධ්‍යසාර  $10 \text{ cm}^3$  ක් නිවැරදිව මැනේ, එයට ජලය  $500 \text{ cm}^3$  එකතු කිරීම
  2. ජලය  $10 \text{ cm}^3$  ක් නිවැරදිව මැනේ, එයට එතිල් මධ්‍යසාර  $500 \text{ cm}^3$  එකතු කිරීම
  3. එතිල් මධ්‍යසාර  $10 \text{ cm}^3$  ක් නිවැරදිව මැනේ, එයට  $500 \text{ cm}^3$  දක්වා ජලය එකතු කිරීම
  4. ජලය  $10 \text{ cm}^3$  ක් නිවැරදිව මැනේ, එයට  $500 \text{ cm}^3$  දක්වා එතිල් මධ්‍යසාර එකතු කිරීම


(23) ස්වභාවික වර්ධක ප්‍රවාරණය හා එයට ගැලපෙන නිවැරදි නිසුළු දක්වා ඇත්තේ කවර වරණයේ ද?

වර්ධක ප්‍රවාරණ ක්‍රමය	නිසුළු
1. බාවක	මහාරාවණායුවල
2. හූ ගත කදන්	කැරටි
3. බල්බිල	කලාංුරු
4. මොටියන්	හණ

(24) ක්ෂේද තරංග, X කිරණ, දාගුස ආලෝකය හා අධ්‍යෝතක්ත කිරණ යන විද්‍යුත් ව්‍යුම්බක තරංග වල තරංග ආයාමය වැඩි වන පිළිවෙළට සකසා ඇති පිළිතුර වන්නේ ක්‍රමක් ද?

- ක්ෂේද තරංග, අධ්‍යෝතක්ත කිරණ, දාගුස ආලෝකය, X කිරණ
- X කිරණ, දාගුස ආලෝකය, අධ්‍යෝතක්ත කිරණ, ක්ෂේද තරංග
- දාගුස ආලෝකය, ක්ෂේද තරංග, X කිරණ, අධ්‍යෝතක්ත කිරණ
- අධ්‍යෝතක්ත කිරණ, X කිරණ, ක්ෂේද තරංග, දාගුස ආලෝකය

(25) පහත දැක්වෙන ප්‍රතික්‍රියා සලකන්න.




i, ii, iii ප්‍රතික්‍රියා පිළිවෙළින් නිසුළුන් ලෙස සැලකිය හැකිකේ කවර ප්‍රතික්‍රියා වර්ග සඳහා ද?

- |                                    |   |
|------------------------------------|---|
| 1. සංයෝජන, වියෝජන, ඒක ප්‍රතිස්ථාපන | 2. ද්විත්ව ප්‍රතිස්ථාපන, සංයෝජන, වියෝජන |
| 3. සංයෝජන, ඒක ප්‍රතිස්ථාපන, වියෝජන | 4. ඒක ප්‍රතිස්ථාපන, සංයෝජන, වියෝජන      |


(26) ඒක සෙලික ජීවියෙකු වන පැරමේසියම්ගේ වර්ධනය ලෙස හඳුන්වන්නේ

- සෙලය විශේෂණය වීමයි.
- සෙලය විභාජනය වෙමින් සෙල සංඛ්‍යාව වැඩි වීමයි.
- සෙලයේ වියලි බර ප්‍රතිවර්ත ලෙස වැඩි වීමයි.
- සෙලයේ පරිමාව හා ප්‍රමාණය වැඩි වීමයි.



(27) තල ද්ර්පණයක් මත පතිත වන ආලෝක කිරණයක් පරාවර්තනය වන ආකාරය රුපයේ දැක්වේ. තල ද්ර්පණය හා පතන කිරණය අතර කොණය  $50^\circ$  කි. මෙහි පතන කිරණයක් පරාවර්තන කිරණයක් අතර කොණයේ අගය

- $40^\circ$  කි.
- $50^\circ$  කි.
- $80^\circ$  කි.
- $120^\circ$  කි.



(28) සාන්දුණය  $0.25 \text{ mol dm}^{-3}$  වන සල්ගියුරික් අම්ල දුවණයක් පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.

- $H_2SO_4(\text{aq}) \rightarrow 2H^+(\text{aq}) + SO_4^{2-}(\text{aq})$  ලෙස අම්ලය අයනීකරණය වී ඇත.
  - $H^+$  හා  $SO_4^{2-}$  අයන මුළු සංඛ්‍යාව  $0.75 \times 6.022 \times 10^{23}$  වේ.
  - $H^+$  අයන සාන්දුණය  $0.5 \text{ mol dm}^{-3}$  හා  $SO_4^{2-}$  අයන සාන්දුණය  $0.25 \text{ mol dm}^{-3}$  වේ.
- ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ,
- A හා B පමණි.
  - B හා C පමණක් සත්‍ය වේ.
  - A හා C පමණක් සත්‍ය වේ.
  - A, B හා C සියල්ලම.

(29) සත්ත්ව වංශයක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

- දේහ බිත්තිය ත්‍රිපස්තර වේ.
- සිලෝමයක් දරන අතර ලිංගික ද්වී රුපතාවක් පෙන්වයි.
- දේහය පංච අරිය සම්මිතියක් සහිත වේ.

ඉහත ලක්ෂණ දරන සතුන් ඇතුළත් වන සත්ත්ව කාණ්ඩය කුමක් ද?

- මොලුස්කා
- සිලෙන්ටරෝටා
- ඇතෙනලිඩා
- ඒකයිනොබ්රමෝටා

(30) අවතල දර්පණයක් මත පතිත වන ආලේක කදම්බයක් වඩා වැඩි දුරකට යැවීම සඳහා දර්පණය ඉදිරියේ ආලේක ප්‍රුහවය තැබිය යුතු ස්ථානය වන්නේ දර්පණයේ

- නාහියේ ය.
- වතුතා කේන්දුයේය.
- නාහියත් වතුතා කේන්දුයත් අතර ය.
- නාහියත් බුවයත් අතර ය.

(31)  $\frac{14}{7} N^3^-$  හි අඩංගු ප්‍රෝටොන සංඛ්‍යාව, නියුටෝන සංඛ්‍යාව හා ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව පිළිවෙළින්

- 7, 7, 4
- 4, 7, 7
- 7, 7, 4
- 7, 4, 4

(32) ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කාරක පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.

- ලිංගික අවයව වල පමණක් රෝග ලක්ෂණ ඇති වේ.
- ලිංගික සම්බන්ධතාවයකින් හෝ දේහ තරලවලින් සම්ප්‍රේෂණය විය හැකි ය.
- බැක්ටීරියා මෙන්ම වෙරෝජ් යන ක්ෂේර ජ්‍යී රෝග කාරක ද පවතී.

මෙම ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ,

- A හා B පමණි.
- B හා C පමණි.
- A හා C පමණි.
- A,B හා C සියල්ල.

(33) වස්තුවක් මත ඒක රේඛියට බල දෙකක් ප්‍රතිවිරැදෑ දිගාවලට ක්‍රියාත්මක වීම නිසා වස්තුව නිශ්ච්වලව පවතී. මෙම අවස්ථාවේ දී වස්තුව මත ක්‍රියාත්මක වන සම්පූර්ණක්ත බලය කොපමාන ද?

- ගුහනා වේ.
- යෙදෙන බල දෙකේ එකතුවට සමාන වේ.
- යෙදෙන බල දෙකේ වෙනසට සමාන වේ.
- බල දෙකේන් වැඩි බලයේ විශාලත්වයට සමාන වේ.

(34)  $1 \text{ mol dm}^{-3}$  සොයියම් හයිඩ්බුක්සයිඩ් දාවණයක් ලැබෙන්නේ පහත දැක්වෙන කවර අවස්ථාවේදී ද?

(Na = 23 O = 16 H = 1)


- සොයියම් හයිඩ්බුක්සයිඩ් 40 g ජලය 500 ml දිය කිරීම
- සොයියම් හයිඩ්බුක්සයිඩ් 20 g ජලය 500 ml දිය කිරීම
- සොයියම් හයිඩ්බුක්සයිඩ් 40 g ජලය ස්වල්පයක දිය කර මුළු පරිමාව 500 ml වන තෙක් ජලය එකකු කිරීම
- සොයියම් හයිඩ්බුක්සයිඩ් 20 g ජලය ස්වල්පයක දිය කර මුළු පරිමාව 500 ml වන තෙක් ජලය එකකු කිරීම

(35) ලිංග ප්‍රතිබද්ධ නිලින ජානයක් නිසා පිරිමින්ට පමණක් ඇති වන රෝගී තත්ත්වය කුමක් ද?

- ඇලි බව
- හිමෝගිලියාව
- තැලසීමියාව
- වර්ණාන්ධතාව


(36) පිහි දාරයක් මත මාලුවෙකු සම්බුලනය කළ අවස්ථාවක් රුපයේ දැක්වේ. මාලුවා සංඛ්‍යාවය වීම සඳහා හේතු වූ සාධකය වන්නේ සත්තුලන ලක්ෂණයේ දෙපස කොටස්වල

- බර සමාන වීම
- දිග සමාන වීම
- බල සුද්ධ සමාන වීම
- ස්කන්ධ සමාන වීම



- (37) ඔක්සිජන් 16 g ඇති පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් ඇත්තේ පහත සඳහන් කුමක ද?  
(H = 1   Mg = 24   Na = 23   N = 14)
1. මැග්නීසියම් 12 g ය.   2. හයිඩූජන් 2 g ය.   3. සෝඩියම් 23 g ය.   4. නයිට්‍රොජන් 28 g ය.

- (38) රුපයේ පෙනෙන ලෙස යකඩ ලෝහයේ සමාන ස්කන්ද පරික්ෂා තැන කුළට දමා ඇටුවුම සැකසු විට




ප්‍රතික්‍රියා සිග්‍රෑතාවය වැඩි වන අනුපිළිවෙළ නිවැරදිව දක්වා ඇත්තේ කවර වරණයේ ද?

1. A, D, C හා B      2. A, C, D හා B      3. B, C, D හා A      4. B, D, C හා A

- (39) රුපයේ දැක්වෙන්නේ ප්‍රතිදිශ්‍රාපනක් සමතුලිතව පවතින ආකාරයයි. එහි

1.  $W = R_1 + R_2$  වේ.
2.  $W = R_1 - R_2$  වේ.
3.  $W = R_2 - R_1$  වේ.
4.  $R_2 = W + R_1$  වේ.



- (40) 2020 වර්ෂයේ මහත් ආන්දෝලනයකට ලක් වූ රෝගයක් ලෙස කොරෝනා වෙළරසය ආසාදනය වීම දැක්වීය හැකිය. මෙම වෙළරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිළිබඳ වඩාත්ම නිවැරදි වගන්තිය කුමක් ද?

1. මුව හා නාස් ආවරණ හාවිතයෙන් වළක්වා ගත හැකිය.
2. මහජනයා වැඩියෙන් ගැවසෙන ස්ථානවල රැදි නොසිටිය යුතුය.
3. වෙවුනුවරුන් හා රජය රෝග පාලනය කිරීම සිදු කළ යුතු ය.
4. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සියලු ජනතාවගේ දායකත්වය ලබා දිය යුතු ය.



agaram.lk



## පලමු වාර පරීක්ෂණය - 11 ගෞරීය - 2020

### First Term Test - Grade 11 - 2020

නම/විනාග අංකය : ..... විද්‍යාව - II

කාලය : පැය 03 සි.

පිළිතුරු සැපයීම් සඳහා උපදෙස් :

- පැහැදිලි අත් අකුරින් පිළිතුරු ලියන්න.
- A කොටසේ ප්‍රශ්න හතරටම මෙම පත්‍රයේ ම පිළිතුරු ලියන්න.
- B කොටසේ ඇති ප්‍රශ්න පහෙන් තුනකට පමණක් පිළිතුරු සපයන්න.
- පිළිතුරු සපයා අවසානයේ A කොටස හා B කොටසේ පිළිතුරු පත්‍ර එකට අමුණා හාරදෙන්න.

#### A කොටස - ව්‍යුහගත රචනා

01. (A) ප්‍රහාසංග්ලේෂණය කෙරෙහි බලපාන එක් සාධකයක අවශ්‍යතාවය හඳුනා ගැනීමට පැය 48 ක් අදුරේ තබන ලද ගාකයක් යොදා ගනිමින් සිදු කළ ක්‍රියාකාරකමක් සඳහා සකස් කළ ඇටවුමක් රුපයේ දක්වේ.



- (i) මෙහිදී ප්‍රහාසංග්ලේෂණයට බලපාන කුමන සාධකයක් පරීක්ෂාවට ලක් කර තිබේ ද?  
..... (C. 01)
- (ii) ක්‍රියාකාරකම සඳහා ඇටවුම සකස් කිරීමේ දී යොදාගත හැකි කළේ පිළිපිතයක් ලියන්න.  
..... (C. 02)
- (iii) ඔබ ලියු කළේ පිළිපිතයට අදාළව පාලක ඇටවුම හා පරීක්ෂණ ඇටවුම නම් කරන්න.  
 පාලක ඇටවුම :- ..... පරීක්ෂණ ඇටවුම :- ..... (C. 02)
- (iv) P හා Q ඇටවුම් වල ගාක පත්‍ර වලට අදාළව
  - a) නියතව තබාගෙන ඇති බාහිර සාධකයක් ලියන්න.  
..... (C. 01)
  - b) විවෘත සාධකය කුමක් ද?  
..... (C. 01)
- (v) රුපයේ ආකාරයට ඇටවුම සකස් කිරීමෙන් පසු ක්‍රියාකාරකම ආරම්භ කිරීම සඳහා ගත යුතු පලමු ක්‍රියාමාර්ගය කුමක් ද?  
..... (C. 01)
- (vi) Q ඇටවුම සඳහා පොටැසියම් හයිඩොක්සයිඩ් යොදාගැනීමේ අරමුණ කුමක් ද?  
..... (C. 01)



(vii) P ඇටවුමේ, X සඳහා යොදාගත යුතු ද්‍රව්‍ය කුමක් ද?

..... (C. 01)

(viii) යොදාගත් ජලය පොටැසියම් හයිබුක්සයිඩ් ද්‍රව්‍යයේ ඇති අයන වර්ග දෙකක් ලියන්න.

..... (C. 02)

(ix) ක්‍රියාකාරකම සඳහා යොදාගත් X ද්‍රව්‍ය හා ජලය පොටැසියම් හයිබුක්සයිඩ්වල බන්ධන ස්වභාවය හඳුනා ගැනීමට පහත ඇටවුම් යොදාගන්නා ලදී.



a) ඇටවුම දෙකකින් බල්ල දැල්වීම පිළිබඳ නිරික්ෂණය කුමක් ද?


1. ඇටවුම :- ..... (C. 01)

2. ඇටවුම :- ..... (C. 01)

b) පළමු ඇටවුමෙහි නිරික්ෂණය මගින් තහවුරු වන X ද්‍රව්‍යයේ ඇති බන්ධන වර්ගය කුමක් ද?

..... (C. 01)

02. (A) P හා Q සත්ත්ව පටක දෙකක් වන අතර R ලෙස දැක්වා ඇත්තේ සත්ත්ව පටකයක තැනුම් ඒකකයකි.



(i) P හා Q පටක වර්ග නම් කරන්න.

P ..... (C. 01)

Q ..... (C. 01)

(ii) R ලෙස දැක්වෙන තැනුම් ඒකකය

a) භැඳින්විය හැකි නම කුමක් ද?  
..... (C. 01)

b) එහි x හා y ලෙස දැක්වෙන කොටස් නම් කරන්න.  
x ..... (C. 01)  
y ..... (C. 01)


(iii) P හා Q පටක අතරින් රුධිර සැපයුමක් නොමැති පටකය කුමක් ද?

..... (C. 01)

(iv) එම පටකය මගින්, පෙරීමේ කෘතිය ඉටුකරන ස්ථානයක් ලියන්න.

..... (C. 01)

- (B) මානව දේහයට අයත් දරුකීය සෙසලයක රුපසටහනක් පහත දක්වේ



- (i) සෙසලයේ දක්වා ඇති a, b හා c ඉන්දියිකාවල නම සහ කෘතිතයන් පහත වගුවේ හිස්තැන් වලට පුරවන්න.

ඉන්දියිකාව	ඉන්දියේ නම	ප්‍රධාන කෘතිතය
a	.....	.....
b	.....	.....
c	.....	සෙසලයේ සියලුම ජ්‍යෙ ක්‍රියා පාලනය

(C. 05)

- (ii). c ව්‍යුහය තුළ ඇති ප්‍රවේශීක තොරතුරු ගබඩා කර ඇති ජේව අණු වර්ගය කුමක් ද?

..... (C. 01)

- (iii). c ව්‍යුහය තුළ ඇති වර්ණදේහ අනුනන විභාජනයට ලක්වේ. අනුනන විභාජනයේ හිතකර හා අහිතකර අවස්ථාවකට නිදුසු බැඟින් ලියන්න.

- a) හිතකර අවස්ථාවක්

..... (C. 01)

- b) අහිතකර අවස්ථාවක්


..... (C. 01)

03. (A) P, Q, R, S, T, U, V, හා W ලෙස දක්වා ඇත්තේ ආවර්තනා වගුවේ අනුයාත මූලද්‍රව්‍ය කිහිපයකි. (දී ඇති සංකේත සම්මත සංකේත නොවේ) W මූලද්‍රව්‍ය තුන්වන ආවර්තනයට අයත් මූලද්‍රව්‍යයකි. ඉහත මූලද්‍රව්‍යවල පළමු අයතිකරණ ගක්තිය විවෘතය වන ආකාරය ප්‍රස්ථාරයේ දක්වා ඇත. දී ඇති ප්‍රස්ථාරික සටහන ඇයුරින් පමණක් පිළිතුරු සපයන්න.

- (i) අයතිකරණ ගක්තිය මතිනු ලබන ඒකකය කුමක් ද?

.....

(C. 01)



- (ii) පළමු අයනිකරණ ගක්තිය යනු කුමක් දැයි සරලව දක්වන්න.

.....  
.....  
.....

(C. 02)

- (iii) පහත එක් එක් ප්‍රකාශයට අදාළ වන මූලද්‍රව්‍යයේ සංකේතය ඉහත ප්‍රස්ථාරයෙන් හඳුනාගෙන තිත් ඉර මත ලියන්න.

- a) පළමු අයනිකරණ ගක්තිය උපරිම මූලද්‍රව්‍යය ..... (C. 01)  
 b) ද්වී සංයුෂ්‍රිත මූලද්‍රව්‍යය ..... (C. 01)  
 c) විද්‍යුත් සාණකාව උපරිම මූලද්‍රව්‍යය ..... (C. 01)  
 d) ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 8 වන මූලද්‍රව්‍යය ..... (C. 01)

- (iv) V මූලද්‍රව්‍ය S මූලද්‍රව්‍ය සමග සාදන සංයෝගයේ සූත්‍රය ලියන්න.

..... (C. 01)

- (v) Q මූලද්‍රව්‍ය H (හයිබුජන්) මූලද්‍රව්‍ය සමග සාදන සහ - සංයුෂ්‍රිත සංයෝගයේ ලුවිස් ව්‍යුහය අදින්න. (C. 01)

- (B)  $x, y, z$  නම් පරමාණු 3 ක සංඛ්‍යාත්මක අගයන් පහත දී ඇත.

$$\frac{35}{17}x, \quad \frac{37}{17}y, \quad \frac{39}{19}z,$$

- (i) ඉහත පරමාණු අතරින් සමස්ථානික වන්නේ මොනවා ද?

..... (C. 02)

- (ii) එම පරමාණු සමස්ථානික ලෙස හැඳින්වීමට හේතුව සඳහන් කරන්න.

..... (C. 01)

- (iii)  $z$  හි පරමාණුක ස්කන්ධය  $6.476 \times 10^{-23} \text{ g}$  ද පරමාණු ස්කන්ධ ඒකකය  $1.67 \times 10^{-24} \text{ g}$  ද නම්  $z$  වල සාලේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න.


.....  
.....



04. සරල රේඛිය මාර්ගයක ගමන් කරන යතුරු පැදියක කාලයට අනුව ප්‍රවේශය වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ. යතුරු පැදියේ ස්කන්ධය 200 kg වන අතර ලමයාගේ ස්කන්ධය 50 kg වේ.

කාලය $t$ (s)	0	4	8	12	16	20	24	28	32
ප්‍රවේශය $v$ (m s <sup>-1</sup> )	0	10	20	30	30	30	30	15	0

- (i) දී ඇති දත්ත හාවිත කරමින් ප්‍රවේශ කාල ප්‍රස්ථාරය අදින්න.



- (ii) පහත සඳහන් අවස්ථාවල දී යතුරු පැදියේ වලිත ස්වභාවය සඳහන් කරන්න.

a) කාලය 12 - 24 දක්වා ..... (C. 01)

b) කාලය 24 - 32 දක්වා ..... (C. 01)

- (iii) පහත අවස්ථා විස්තර කළ හැකි තිබුන් තියම සඳහන් කරන්න.

a) වලිතයට පෙර යතුරු පැදිය නිශ්චලව ඇති විට  
..... (C. 01)

b) යතුරු පැදිය ත්වරණයකින් ගමන් කිරීමේදී  
..... (C. 01)

- (iv) පළමු තත්පර 12 දී යතුරු පැදියේ ත්වරණය ප්‍රස්ථාරය ඇසුරෙන් ගණනය කරන්න.

.....  
..... (C. 02)

- (v) එම ත්වරණය ලබා ගැනීමට යතුරු පැදිය වෙත යෙදිය යුතු අසංතුලිත බලය කොපමෙන් ද?

.....  
..... (C. 02)

(vi) තත්පර 12 - 24 අතර කාලය තුළ යතුරු පැදියේ වාලක ගක්තිය ගණනය කරන්න

.....  
.....  
.....

(C. 02)

(vii) සම්පූර්ණ වලිතයේ දී සිදු කරන ලද විස්තාපනය කොපමෙන ද?

.....  
.....  
.....

(C. 03)

agaram.lk



agaram.lk

## 11 විද්‍යාව - B කොටස

05. (A) ආචේරණය පිළිබඳ මෙන්ඩල් විසින් සිදු කළ පරීක්ෂණයක දී ගෙවතු මැ ගාකයේ බිජ වල හැඩිය යන ලක්ෂණය සඳහා කරන ලද ඒකාංග මුහුමක පියවර කිහිපයක් පහත දක්වේ.

A. රවුම් බිජ සහිත නුම්පූම් ගාකයක ප්‍රූජ්ප, හැකිලිණු බිජ සහිත නුම්පූම් ගාකයක ප්‍රූජ්ප සමග පර පරාගණය සිදු කිරීම.

B. ලැබුණු  $F_1$  පරම්පරාවේ සිදුම බිජ රවුම් හැඩිති එවා වේ.

C.  $F_1$  පරම්පරාවේ රවුම් හැඩිති බිජ සහිත ගාක වල ප්‍රූජ්ප, ස්වපරාගණය කිරීම.

D. ලැබුණු  $F_2$  පරම්පරාවේ රවුම් හැඩිති බිජ සහිත ගාක 5474 ද හැකිලිණු බිජ සහිත ගාක 1850 ක් ද ලැබීම.

(i) ඒකාංග මුහුම සඳහා යොදාගත් පරස්පර ලක්ෂණය කුමක් ද? (C. 01)

(ii)  $F_1$  පරම්පරාවේ බිජ වල හැඩිය සඳහා

a. ප්‍රමුඛ ලක්ෂණය කුමක් ද?

b. නිලින ලක්ෂණය කුමක් ද?

(iii) ඔබ ඉහත (i) හි a. හා b. පිළිතුරු තීරණය කළේ කෙසේ ද? (C. 01)

(iv) බිජ වල හැඩිය සඳහා R හා r සුදුසු පරිදි යොදාගෙන

a. P පරම්පරාවේ ප්‍රවේශී දරුණ ලියන්න. (C. 02)


b.  $F_2$  පරම්පරාවේ රවුම් හා හැකිලිණු බිජ සහිත ගාක අතර ලැබුණු අනුපාතය කොපමෙන් ද?

(C. 01)

(v)  $F_2$  පරම්පරාවේ රවුම් බිජවලට අයත් වන ප්‍රවේශී දරුණ මොනවා ද? (C. 02)

(vi)  $F_1$  පරම්පරාවේදී නිරික්ෂණය තොවු, එහෙත්  $F_2$  පරම්පරාවේදී නිරික්ෂණය කළ හැකි වූ ලක්ෂණයේ රුපාණු දරුණය ලියන්න. (C. 01)

(B) ගාක වල අඛණ්ඩ පැවැත්ම සඳහා වැදගත් වන ජීව ක්‍රියාවලිය ප්‍රජනනයයි. ගාක ප්‍රජනනය හා සම්බන්ධ ක්‍රියාවලිය පහත දළ සටහනක් මගින් දක්වා ඇත.



(i) x හා y සඳහන් වුහුන නම් කරන්න. (C. 02)

(ii) x ලෙස සඳහන් වුහුනය

a) ජායාංගයේ කුමන කොටසක් මත කැන්පත්වේද?

b) එසේ කැන්පත්වීම හඳුන්වන නම කුමක් ද?

(iii) සංසේච්නය යනු කුමක් දයි සරලව හඳුන්වන්න.

(iv) y වුහුනය සංසේච්නයෙන් පසු එලයේ කුමන කොටසක් බවට පත් වේ ද?


(v) z ලෙස දක්වා ඇති එල සැදීමේ ක්‍රියාවලිය හඳුන්වන නම කුමක් ද?

(C) දිවුල් ගාකයකට දොඩු විභාග ගාකයක රිකිල්ලක් බද්ධ කර ඇත.


(i) මෙහිදී හාවිත කර ඇති අනුරූප හා ග්‍රාහකය පිළිවෙළින් නම් කරන්න. (C. 02)

(ii) බද්ධ කිරීම සඳහා දිවුල් ගාකය හාවිත කිරීමට හේතු විය හැකි වැදගත් ලක්ෂණයක් ලියන්න. (L. 01)


06. (A) K,L හා M යනු දාවක 3 කි. එවා එකිනෙක මිගු කළ විට අඩංගු සංසටක අංගුවල පැතිරීම ගිණුයෙක් පහත අපුරින් රුප සටහනක දැක්වා තිබේ.



- (i) සමඟාතීය මිගුණයක් සඳහා ඇත්තේ කවර අවස්ථාවේදී ද? (ල. 01)
- (ii) සමඟාතීය මිගුණය තෝරා ගැනීමට හේතු වූ ලක්ෂණය රුපය ඇසුරෙන් හඳුනාගෙන සරලව විස්තර කරන්න. (ල. 01)
- (iii) K දාවණයේ අයඩින් නොදින් දිය වන අතර L දාවණයේ සුළු වශයෙන් දිය වේ. ක්‍රියාකාරකම සඳහා භාවිත කළ දාවක ජලය තිනර් හා මධ්‍යසාර වේ නම්,
  - a) දී ඇති දාවක ඇසුරෙන් K හා M සඳහා ගැළපෙන දාවණ නම් කරන්න. (ල. 02)
  - b) L හා M දාවක දෙකෙහි බැව්‍යතාවය පිළිබඳ ක්‍රමක් ප්‍රකාශ කළ හැකි ද? (ල. 01)
- (B) ජලය අයඩින් දාවණයකින් අයඩින් වෙන් කර ගැනීමට විද්‍යාගාරයේ සිදුකළ ක්‍රියාකාරකමක එක් පියවරක් රුපයේ දැක්වේ.




- (i) a) X උපකරණය නම් කරන්න. (ල. 01)
- b) අයඩින් වෙන්කර ගැනීමේ ඉහත දැක්වෙන ක්‍රමය හඳුන්වන නම ලියන්න. (ල. 01)
- (C) ලේවා ක්‍රමය මගින් ප්‍රුණු නිෂ්පාදනය කරනු ලබන ප්‍රුණු ලේවායක දළ රුප සටහනක් හා එක් එක් තවාකයේ දී අවක්ෂේප වන රසායනික ද්‍රව්‍ය රුපයේ දැක්වේ.




- (i) කැල්සියම් සල්ගේට් වල රසායනික සූත්‍රය ලියන්න. (ල. 01)
- (ii) තවාකවල අවක්ෂේප වන ද්‍රව්‍යවල දාවණතාවය අවරෝහණය වන පිළිවෙළට ලියන්න. (ල. 01)
- (iii) තුන්වන තවාකයෙන් ලබාගත් ප්‍රුණු වාතයට නිරාවරණය කළ විට දිය වීමට ලක්වේ. මේ හේතු ක්‍රමක් ද? (ල. 01)
- (iv) දෙවන තවාකයේ තිබූ ප්‍රුණු දාවණයෙන්  $250 \text{ cm}^3$  ක ප්‍රුණු  $29.25 \text{ g}$  ක් දිය වී තිබුණි. ( $\text{Na} = 23, \text{Cl} = 35.5$ )
  - a) සෝඩ්යම් ක්ලෝරයිඩ්වල සූත්‍ර ස්කන්ධය සොයන්න. (ල. 01)
  - b) දාවණයේ  $250 \text{ cm}^3$  ක ඇති සෝඩ්යම් ක්ලෝරයිඩ් මුළු සංඛ්‍යාව කොපමණ ද? (ල. 02)
  - c) දාවණයේ සාන්දුණය සොයන්න. (ල. 03)
  - d) එම සාන්දුණයෙන් යුත් සෝඩ්යම් ක්ලෝරයිඩ් දාවණය විද්‍යාගාරයෙහි දී සාදා ගැනීමේ දී අනුගමනය කරන පියවර 4 ක් පිළිවෙළින් ලියන්න. (ල. 04)

07. (A) තන්තුවක එල්ලන ලද ලෙස්හ ගෝලයක් රුපයේ පරිදි එක් පසෙකට ඇද ලෙස්හ තහඩුව මත ගැටෙන පරිදි මුදා හැරීමට යොදාගත් අවස්ථා දෙකක දී ලෙස්හ ගෝලයේ පිහිටුම I හා II ලෙස දක්වා ඇත.

- (i) ලෙස්හ තහඩුව මත වැඩි බලයක් යෙදෙන්නේ කවර අවස්ථාවේ දී ද? (ල. 01)
- (ii) අවස්ථා දෙකේ දී ඇතිවන හඩ එකිනෙකින් වෙනස් වීමට හේතුවන දිවති ලාක්ෂණිකය කුමක් ද? (ල. 01)
- (iii) එම ලාක්ෂණිකය රඳා පවතින දිවති තරංගය සතු ලක්ෂණය කුමක් ද? (ල. 01)




- (iv) ලෙස්හ ගෝලය ගැටීමෙන් ඇතිවන හඩට අදාළ දිවති තරංගයක් පහත රුපයේ දක්වේ. එහි,




- a) තරංග ආයාමය හා තරංග විස්තාරය ඉහත දී ඇති ඉංග්‍රීසි අක්ෂර හාවිත කර පිළිවෙළින් ලියන්න. (ල. 02)
- b) තරංගයේ කම්පන සංඛ්‍යාතය කොපමෙන් ද? (ල. 01)
- c) A හා B අතර දුර 0.5 m ක් වේ නම් තරංගයේ ප්‍රවේශය සොයන්න. (ල. 01)
- (v) තීරයක් හා අන්වායාම තරංග විද්‍යාගාරයේ ආදර්ශනය සඳහා යොදාගෙන ඇති උපකරණය කුමක් ද? (ල. 01)
- (vi) ආලෝක තරංගයක් ක්‍රියාකාරකමේදී ඇතිවන තරංගයෙන් වෙනස් වන ලක්ෂණ දෙකක් ලියන්න. (ල. 02)

- (B) සම්පූර්ණයෙන් වායු රෝඩක කරන ලද විදුරු කුවීරයක් තුළ තොසල්වන සේ තබා ඇති රසදිය වායුපිළිබඳමානයක් රුපයේ දක්වේ. කුවීරයේ X නළයට කරාමයක් සවි කර ඇත. එමගින් කුවීරය සංවාත හා විවෘත කිරීම කළ හැක. කරාමය විවෘතව ඇති විට මුහුදු මට්ටමේදී රසදිය කළේ උස 76 cm වේ.

- (i) පහත දැක්වෙන එක් එක් අවස්ථාවල දී රසදිය කළේහි උසෙහි සිදුවන වෙනස සඳහන් කරන්න.
- කරාමය වැසීම (ල. 01)
  - කුවීරයට වාතය ඇතුළු කිරීම (ල. 01)
  - කුවීරයෙන් වාතය ඉවත් කිරීම (ල. 01)
- (ii) මුහුදු මට්ටමේදී වායුගෝලීය පිඩිනය රසදිය සෙන්ටීම්ටර 76 ක් (76 cm Hg) යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? (ල. 02)
- (iii) විදුරු කුවීරය සමග වායු පිඩිනමානය 250 m ක් උස කදු මුදුනකට ගෙන ගිය විට රසදිය කළේ උස 65 cm විය. කදු මුදුනේන් දී වායු ගෝලීය පිඩිනය සොයන්න. (රසදිය වල සනන්වය  $13600 \text{ kg m}^{-3}$  ගුරුත්වා ත්වරණය  $10 \text{ ms}^{-2}$ ) (ල. 03)
- (iv) වායුපිළිබඳමානයේ ස්කන්ධය  $2.5 \text{ kg}$  ක් නම් කදු මුදුනේ ඇති විට එහි ගුරුත්වාකර්ෂණ විභාග ගක්තිය සොයන්න. (ල. 02)




08. (A) 10 වන ගේණියේ සිපුන් විසින් ක්මේතු අධ්‍යනයක දී නිරික්ෂණය කළ ජීවීන් පහත රුපයේ දක්වේ.



මාල්වා




ඇල්ලි ගාකය




ඉස්සා

වර්ගිකරණය කිරීම, මෙම ජීවීන් පහසුවෙන් හඳුනාගැනීමට වැදගත් වන බව ශිෂ්‍යයෙක් පවසන ලදී.


- ශිෂ්‍යයා සඳහන් කළ වාසිය හැරුණු විට ජීවීන් වර්ගිකරණයේ ඇති තවත් වැදගත්කමක් ලියන්න. (C. 01)
  - ජීවීන් වර්ගිකරණය ලෙස හඳුන්වන්නේ කුමක් ද? (C. 01)
  - ශිෂ්‍යයින් නිරික්ෂණය කළ ජීවීන් තිබෙනා ඇතුළත් වන
    - අධි රාජධානිය කුමක් ද?
    - එම අධි රාජධානිය අනෙක් අධිරාජධානි දෙකෙන් වෙන් කර හඳුනාගැනීමට යොදාගත හැකි ප්‍රධාන ලක්ෂණයක් සඳහන් කරන්න.
(C. 01)
  - නිරික්ෂණය කළ ජීවීන්ගෙන් සතුන් දෙදෙනා ප්‍රධාන සත්ත්ව කාණ්ඩ දෙකකට වර්ගිකරණය කළ හැකිය. ඒ සඳහා යොදාගත හැකි අභ්‍යන්තර ලක්ෂණය කුමක් ද? (C. 01)
  - වර්ගිකරණයේ දී මාල්වා පිස්කේස් කාණ්ඩයට ඇතුළත් කර ඇත. ඒ සඳහා යොදාගත හැකි පිස්කේස් කාණ්ඩයේ පමණක් දැකිය හැකි ලක්ෂණයක් ලියන්න. (C. 01)
  - ඉස්සා අයත් වන
    - සත්ත්ව කාණ්ඩය කුමක් ද?
    - ගරීර අභ්‍යන්තර කොටස් ආරක්ෂාව සඳහා මෙම කාණ්ඩයේ සතුන් අතර ඇති බාහිර ලක්ෂණයක් ලියන්න.
(C. 01)
  - වර්ගිකරණයේ දී
    - ඇල්ලි අයත් වන රාජධානිය කුමක් ද?
    - විෂමපෝෂී එක සෙසෙලික ජීවීයෙක් සඳහා උදාහරණයක් ලියන්න.
(C. 01)
- (B) උඩුකුරු තෙරපුම සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයක දී හාවත කළ ස්කන්ධය  $0.5 \text{ kg}$  ක් වූ ජලය උරා නොගන්නා ලී කුවිටියක් එකිනෙකට වෙනස් ද්‍රව්‍ය 3 ක ගිල්ටු විට පිහිටන ආකාර පහත රුපවල දක්වේ.
- (Y ද්‍රව්‍යයේ සනන්වය -  $900 \text{ kg m}^{-3}$  ගුරුත්වා ත්වරණය -  $10 \text{ ms}^{-2}$  )



A




B



C

- ඉහත ක්‍රියාකාරකමේ P ලෙස දක්වා ඇති උපකරණය කුමක් ද? (C. 01)
- ලී කුවිටියේ සනන්වයට සමාන සනන්වයකින් යුතුක්ත වන්නේ කුමන ද්‍රව්‍ය ද? (C. 01)
- ලී කුවිටියේ බර කොපමණ ද? (C. 01)
- C අවස්ථාවේ දී වස්තුවේ බර හා උඩුකුරු තෙරපුම අතර සම්බන්ධය කුමක් ද? (C. 01)

- (v) නිවිතන් දුණු තරාදියක් හාවිත කර ලී කුට්ටිය D රුපයේ පෙනෙන ලෙස මඳක් ඉහළට ඔසවන ලදී.
- විස්ථාපිත ද්‍රව්‍ය පරිමාව 500 ml නම් ද්‍රව්‍ය පරිමාවේ ස්කන්ධය කොපමෙන් ද? (ල. 02)
  - Y ද්‍රව්‍ය මගින් ලෝහ කුට්ටිය මත ඇති කරන උඩුකුරු තෙරපුම කොපමෙන් ද? (ල. 02)
  - D අවස්ථාවේ දී නිවිතන් දුණු තරාදියේ පාඨාංකය කොපමෙන් ද? (ල. 02)




09. (A) සිංහයෙක් සක්‍රියතා ගෞණියට අයන් X, Y, Z නම් ලෝහ තුනක් රත් කරන ලද ආසුත ජලය අඩංගු තුළ තුනකට වෙන වෙනම දමන ලදී. එවිට Y ලෝහය දැමු තුළය වෙතින් වායු බුබුල පිට වුණි. X හා Z දැමු තුළවල වෙනසක් නොවුණි. පසුව X හා Z තුනුක සල්ගියුරික් අමුල දාවන වලට දැමු විට X, වායුවක් පිට කරමින් දිය විය. Z හි වෙනසක් සිදු නොවුණි.

- Y ලෝහය දැමු තුළයෙන් පිට වූ වායුව කුමක් ද? (ල. 01)
- X, Y, Z සක්‍රියතා ගෞණිය අනුමිලිවෙලට සකස් කරන්න. (ල. 01)
- ඉහත ලෝහ අතරින්,
  - රත් කළ විට දිප්තිමත් දැල්කක් සහිතව දැවන ලෝහය කුමක් ද? (ල. 01)
  - ඉහත ලෝහය දැවී ලැබෙන ගේපය ආසුත ජලයේ දිය කර එයට නිල් හා රතු ලිවිමස් කඩාසි ඇතුළු කළ විට ලැබෙන විරුණ විපර්යාස මොනවා ද? (ල. 01)
  - වරණ විපර්යාසට හේතුව කුමක් ද? (ල. 01)
- X, Y හා Z ලෝහ නිස්සාරනය සඳහා යොදාගන්නා කුම අනු පිළිවෙළින් ලියන්න. (ල. 03)
- $\text{X}_2\text{SO}_4$  ජලය දාවනයෙන් X විස්ථාපනය කළ හැක්කේ
  - Y මගින් ද? Z මගින් ද? (ල. 01)
  - a) හි සඳහන් කළ පිළිතුරට හේතුව කුමක් ද? (ල. 01)

(B) රුපයේ දක්වෙනුයේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක කිහිපයක් අධ්‍යයනය සඳහා සමාන විෂ්කම්භයෙන් යුතු නිකුත්ම හා ඇශ්‍රුම්නියම් කම්බි දෙකක් හාවිතා කර සැකසු ඇටවුමකි. ක්‍රියාකාරකම සිදුකිරීමේදී S යතුරු පිළිවෙළින් ලෝහ කම්බි ස්පර්ශ කරන අවස්ථා පහත දැක්වේ.

1 අවස්ථාව - P හා R

2 අවස්ථාව - P හා Q



- ඇටවුමේ විද්‍යුත් කෝෂ සම්බන්ධ කර ඇති ආකාරය හඳුන්වන නම ලියන්න. (ල. 01)
- 1 හා 2 අවස්ථාවලදී සොයා බලන ලද්දේ විද්‍යුත් ප්‍රතිරෝධය කෙරෙහි බලපාන කවර සාධකයි පිළිවෙළින් ලියන්න. (ල. 02)
- ක්‍රියාකාරකම සැලසුම් කිරීමේ දී ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක අතරින් නියතව තබා ඇති සාධකය කුමක් ද? (ල. 01)
- 1 අවස්ථාවේදී P හා R ස්පර්ශ කළ විට ඇම්ටරයේ පාඨාංකය පිළිවෙළින්  $I_1$  සහ  $I_2$  වේ. එම අගයන් ආරෝහණ පිළිවෙළට ලියන්න. (ල. 01)
- Q වලට S යතුරු ස්පර්ශ කළ විට A හි පාඨාංකය 0.5 කි. කම්බියේ ප්‍රතිරෝධය ගණනය කරන්න. (ල. 03)
- නිකුත්ම කම්බියෙහි P හා Q අතර විහාර අන්තරය සෙවීමට වෝල්ට්‍රි මීටරය සම්බන්ධ කරන ආකාරය රුපය පිටපත් කරගෙන ඇද පෙන්වන්න. (ල. 01)



agaram.lk



## පලමු වාර පරීක්ෂණය - 11 ශේෂීය - 2020

## First Term Test - Grade 11 - 2020

විද්‍යාව පිළිතුරු පත්‍රය  
I පත්‍රය

(1)	-	2	(11)	-	4	(21)	-	1	(31)	-	3
(2)	-	2	(12)	-	1	(22)	-	3	(32)	-	2
(3)	-	1	(13)	-	3	(23)	-	1	(33)	-	1
(4)	-	3	(14)	-	1	(24)	-	2	(34)	-	4
(5)	-	2	(15)	-	3	(25)	-	4	(35)	-	2
(6)	-	1	(16)	-	2	(26)	-	4	(36)	-	3
(7)	-	3	(17)	-	3	(27)	-	3	(37)	-	3
(8)	-	4	(18)	-	3	(28)	-	4	(38)	-	2
(9)	-	1	(19)	-	1	(29)	-	4	(39)	-	1
(10)	-	2	(20)	-	4	(30)	-	1	(40)	-	4

(ලකුණු 1 x 40 = 40)

## II පත්‍රය

1.(A) i. කාබන්ඩියොක්සයිඩ්/CO<sub>2</sub> (C. 01)

- ii. ප්‍රහාසංස්කේලේෂණය සඳහා කාබන්ඩියොක්සයිඩ් අවශ්‍ය වේ. / බලපෑමක් ඇත්. කාබන්ඩියොක්සයිඩ් නොමැතිව ද ප්‍රහාසයේලේෂණය සිදුවේ. (C. 02)
- iii. පාලක ඇටුවම :- Q (C. 01)  
පරීක්ෂණ ඇටුවම :- P (C. 01)
- iv. a) ආලෝකය / ජලය (C. 01)  
b) කාබන්ඩියොක්සයිඩ්/CO<sub>2</sub> (C. 01)

v. සූර්යාලෝකය හොඳින් ලැබෙන ස්ථානයක තැබීම (C. 01)

vi. කේතු ප්‍රාස්කුව තුළ ඇති කාබන්ඩියොක්සයිඩ් අවශ්‍යාත්‍යය (C. 01)

vii. ආපුත ජලය (C. 01)

viii. K<sup>+</sup> අයන, OH<sup>-</sup> අයන හා H<sup>+</sup> අයන (C. 02)

ix. a) 1. බල්බය නොදුල්වේ (C. 01)  
2. බල්බය දුල්වේ (C. 01)

b) සහ-සංයුත බන්ධන (C. 01)

(මුළු ලකුණු 15)

02.(A) i. P - සිනියු ජේං පටකය (C. 01)

Q - අපිච්චද පටකය (C. 01)

ii. a) නියුරෝනය / ස්නායු සෙසලය (C. 01)

b) x අක්සනය (C. 01)

y අනුගාලීකා (C. 01)

iii. Q / අපිච්චද පටකය (C. 01)

iv. වකුග්‍රූහල / මොෂන් ප්‍රාවරයේ / වෘක්කභූහිල (C. 01)

## (B) i.

ඉන්දීයේ නම	ප්‍රධාන කෙතුය
a මධිලොකාන්ඩ්‍රියා	සෙසලය ග්වසනය
b රයිලොසෝම	ප්‍රෝටීන් සංග්ලේෂණය
c ත්‍යාස්ටීය	-

(C. 05)

ii. තියුක්ලයික් අමිලය / DNA / RNA

(C. 01)


iii. a) ත්‍යාලයක් සුව වන අවස්ථාව / වර්ධනය (C. 01)

b) පිළිකා සෙසල ගුණනය විම (C. 01)  
(මුළු ලකුණු 15)

03.(A) i. මවුලයට කිලෝජ්ල් / kJ mol<sup>-1</sup> (C. 01)  
ii. වායුමය අවස්ථාවේ ඇති මූල්‍යවා පරමාණුවකින් ඉලෙක්ට්‍රොනයක් ඉවත් කර වායුමය ඒක දෙන අයනයක් සැදීම සඳහා ලබා දිය යුතු අවම ගක්තියයි. (C. 02)

- iii. a) U (C. 01)
- b) S / W (C. 01)
- c) T (C. 01)
- d) U (C. 01)
- iv. V<sub>2</sub>S (C. 01)

v.




(C. 01)

- (B) i.  $x \text{ හා } y$  (C. 02)  
ii. පරමාණුක ක්‍රමාංකය සමාන වූව ද ස්කන්ද ක්‍රමාංකය වෙනස් වීම (C. 01)

iii.  $y \text{ හි } \text{සා.ප.ස.} = \frac{1.993 \times 10^{-23}}{1.67 \times 10^{-24}}$  (C. 01)  
 $= 11.93$  (C. 01)  
 $= 12$  (C. 01)  
(මුළු ලකුණු 15)

04.(A) i.



- ii. a) ඒකාකාර ප්‍රමේණයෙන් ගමන් කරයි (C. 01)  
b) ඒකාකාර මත්දනයෙන් ගමන් කරයි (C. 01)  
iii. a) නිවුවන්ගේ පලමු නියමය (C. 01)  
b) නිවුවන්ගේ දෙවන නියමය (C. 01)  
iv.

$$\text{ත්වරණය} = \frac{30 - 0 \text{ ms}^{-1}}{12 - 0 \text{ s}} = \frac{30 \text{ ms}^{-1}}{12 \text{ s}} = 2.5 \text{ ms}^{-2}$$
 (C. 01)

v.  $F = ma$   
 $= 250 \text{ kg} \times 2.5 \text{ ms}^{-2}$  (C. 01)  
 $= 625 \text{ N}$  (C. 01)

(පිළිතුරට ඒකක නොමැති නම් ලකුණු නැත)

vi. වාලක ගක්තිය =  $\frac{1}{2}mv^2$  (C. 01)  
 $= \frac{1}{2} \times 250 \times 30 \times 30$   
 $= 112500 \text{ J} / 112.5 \text{ kJ}$  (C. 01)

(පිළිතුරට ඒකක නොමැති නම් ලකුණු නැත)

vii.  $= \frac{(32 + 12)}{2} \times 30$  (C. 01)  
 $= \frac{44 \times 30}{2}$   
 $= 660 \text{ m}$  (C. 02)

(පිළිතුරට ලකුණු 01, ඒකකයට ලකුණු 01)  
(මුළු ලකුණු 15)

05. (A) i. බිජවල හැඩය

(C. 01)

- ii. a) රවුම් හැඩැති බිජ / බිජවල රවුම් හැඩය (C. 01)

- b) හැකිලුණ බිජ / බිජවල හැකිලුණ හැඩය (C. 01)

- iii.  $F_1$  පරම්පරාවේ සියලු බිජ රවුම් හැඩැති විම නිසා (C. 01)

- iv. a) රවුම - RR (C. 01)  
 හැකිලුණ - rr (C. 01)

- b) රවුම්, හැකිලුණ  
 $3 : 1$  (C. 01)

- v. RR හා Rr (C. 02)  
 vi. හැකිලුණ බිජ (C. 01)

- (B) i. x - පරාග

(C. 01)

y - බිම්බ

(C. 01)

- ii. a) කලංකය

(C. 01)

b) පරාගනය

(C. 01)

- iii. ජායා ත්‍රිත්වීය සමග පුං ත්‍රිත්වීය සංයෝජනය වීම (C. 01)

- iv. බිජ

(C. 01)

- v. පාතනෝරුලනය

(C. 01)

- (C) i. අනුරය - දොඩම්

(C. 01)

ග්‍රාහකය - දිවුල්

(C. 01)

- ii. ගක්තිමත් මූල පද්ධතියක් දැරීම / රෝගවලට සහ පාරිසරික වෙනස්වීම්වලට ඔරොත්තු ඇම. (C. 01)

(මුළු ලකුණු 20)

06. (A) i. P අවස්ථාවේදී

(C. 01)

- ii. L හා M අංශ ඒකාකාරව පැතිරි ඇති බැවිනි. (C. 01)

- iii. a) K - කාබන්ටෙක්ට්‍රාක්ලෝරයිඩ් (CCl<sub>4</sub>) (C. 01)

M - මධ්‍යසාර (C<sub>2</sub>H<sub>5</sub>OH) (C. 01)

- b) L හා M දාවක දෙකම මූලිය වේ (C. 01)

- (B) i. a) බේරුම් පුනිය

(C. 01)

b) දාවක නිස්සාරණය

(C. 01)

- (C) i. CaSO<sub>4</sub>

(C. 01)

- ii. සෞඛ්‍යම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ගෝට්, කැල්සියම් කාබනේට් (NaCl, MgSO<sub>4</sub>, CaCO<sub>3</sub>) (C. 01)

- iii. මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ගෝට් වැනි ලවණ අඩංගු වීම (C. 01)

- iv. a)  $23 + 35.5 = 58.5 \text{ g}$  (C. 01)

b) මෙටල සංඛ්‍යාව =  $\frac{29.25}{58.5}$  (C. 01)  
 $= 0.5 \text{ mol}$  (C. 01)

c) සාන්දුරෝය =  $\frac{0.5}{250} \times 1000$  (C. 01)  
 $= 2 \text{ mol dm}^{-3}$  (C. 02)

- d) 1. දුවාස ස්කන්ධය නිවැරදිව කිරා ගැනීම  
(C. 01)
2. (මරලෝසු විදුරුවේ හෝ පුනිලයේ කැවරුණු) රසායනික දාවාස පරිමාමික ජ්ලාස්කුවට සම්පූර්ණයෙන් සෞදා හැරීම / ඇතුළු කිරීම  
(C. 01)
3. අඩක් පමණ ජලය පුරවා හොඳින් කළනා දාවාකය තුළ දාවා හොඳින් දිය කර ගැනීම  
(C. 01)
4. නියමිත පරිමාව ලැබෙන තෙක් ජලය එකක කිරීම  
(C. 01)  
(මුළු ලකුණු 20)

- 07.(A) i. II අවස්ථාවේ දී (C. 01)  
ii. හැඳි සැර (C. 01)  
iii. තරුගයේ විස්තාරය (C. 01)  
iv. a) තරුග ආයාමය - A,C හෝ B, D  
(C. 01)  
විස්තාරය - A,E හෝ A, F (C. 01)  
b) 2 Hz හෝ තත්පරයට කම්පන 2 කි  
(C. 01)  
c)  $v = f\lambda$   
 $= 2 \times 1$   
 $= 2 \text{ ms}^{-1}$  (C. 01)  
v. ස්ලින්කිය (C. 01)  
vi. තරුග සම්පූර්ණයට මාධ්‍යයක් අවශ්‍ය නැත  
(C. 01)

බානිර විදුත් තුමික ක්ෂේත්‍ර මගින් බලපෑමක් නැත හෝ නිවැරදි පිළිතුරු සඳහා (C. 01)

- (B) i. a) වෙනසක් සිදු නොවේ (C. 01)  
b) රසදිය කද ඉහළට ගමන් කරයි (C. 01)  
c) රසදිය කද පහළට ගමන් කරයි (C. 01)  
ii. මුහුදු මට්ටමේ දී 76 cm ක රසදිය කදක් ඔසවාගෙන සිටිය හැක / මුහුදු මට්ටමේ දී 76 cm ක රසදිය කදක් සංතුලනය කළ හැක / වායුගේලිය පිඩිනය, රසදිය 76 cm ක් උස රසදිය කදක් මගින් ඇති කරන පිඩිනයට සමාන වේ (C. 02)  
iii. කද මුදුනේ වායුගේලිය පිඩිනය =  $h \rho g$  (C. 01)  
 $= 0.65 \times 13600 \times 10$  (C. 01)  
 $= 88400 \text{ Pa}$  (C. 01)  
iv. ගුරුත්වාකරණ විභව ගක්තිය =  $m g h$  (C. 01)  
 $= 2.5 \times 10 \times 250$   
 $= 6250 \text{ J}$  (C. 01)  
(මුළු ලකුණු 20)

08.(A) i. තම් කරන ලද ජීවියකගේ සුවිශේෂ අනන්‍යතා හඳුනා ගැනීම පහසු වීම / සියලු ජීවින් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවින් කිහිපයෙන් අධ්‍යයනය කිරීම මගින් සමස්ත ජීවිතය පිළිබඳ අවබෝධනයක් ලබාගත හැක වීම / මිනිසාට ආර්ථිකමය වැදගත්කමක ඇති ජීවින් හඳුනා ගැනීමට හැක වීම හෝ නිවැරදි පිළිතුරු සඳහා (C. 01)

- ii. පොදු ගත් ලක්ෂණවලට අනුව ජීවින් කාණ්ඩවලට බෙද දැක්වීම (C. 01)
- iii. a) ඉයුකැරියා (C. 01)  
b) සූ ත්‍යාමිකයින් පමණක් සිටීම (C. 01)
- iv. දේහ අභ්‍යන්තර කශේරුව (C. 01)
- v. වරල් පැවතීම / කරමල් පැවතීම (C. 01)
- vi. a) ආනුෂාපෝඩා (C. 01)  
b) කයිටින් විලින් සැයුම්ලන් උච්චර්මයක් පැවතීම (C. 01)
- vii. a) ප්‍රාටිස්ටා (C. 01)  
b) බැක්ටීරියා (C. 01)
- (B) i. යුරේකා බඳුන (C. 01)
- ii. ජලය (C. 01)
- iii. ලි කුට්ටියේ බර =  $m g$   
 $= 0.5 \times 10$   
 $= 5 \text{ N}$  (C. 01)
- iv. උඩුකුරු තෙරපුමට වඩා ලි කුට්ටියේ බර වැඩිය  
 $= \frac{\text{ස්කන්ධය}}{\text{පරිමාව}}$  (C. 01)
- v. a) සනන්වය  $\rho = \frac{m}{v}$   
m  $= \rho \times v$  (C. 01)

$$\begin{aligned} m &= \rho \times v \\ &= 900 \times 0.0005 \\ &= 0.45 \text{ kg} \end{aligned} \quad (\text{C. 01})$$


- b) උඩුකුරු තෙරපුම =  $0.45 \times 10$   
 $= 4.5 \text{ N}$  (C. 02)
- c) තරාදියේ පායාංකය =  $5 - 4.5$  (C. 01)  
 $= 0.5 \text{ N}$  (C. 01)  
(මුළු ලකුණු 20)

- 09.(A) i. හයේඩුජන් ( $H_2$ ) (C. 01)
- ii. Y, X, Z (C. 01)
- iii. a) Y (C. 01)
- b) නිල් ලිටිමස් - වෙනසක් තැන  
රතු ලිටිමස් - නිල්පාට වේ. (C. 01)
- c) සැදෙන දාවණය භාස්මික වීම (C. 01)
- iv.  $Y = \text{විද්‍යුත් විවිධේන ක්‍රමය}$  (C. 01)  
 $X = \text{රසායනික ඔක්සිභරණ ක්‍රමය}$  (C. 01)
- $Z = \text{හොඟික ක්‍රම (ගැරීම, පෙළීම, වුම්හක මගින් වෙන් කිරීම වැනි ගැලපෙන පිළිතුරකට}$  (C. 01)
- v. a) Y (C. 01)
- b) සක්‍රියතාවයෙන් වැඩි වීම (C. 01)

- (B) i. ශේෂීගත ක්‍රමය (C. 01)
- ii.  $P \text{ හා } R = \text{ලෝහ වර්ගය}$  (C. 01)
- $P \text{ හා } Q = \text{සන්නායකයේ දිග}$  (C. 01)
- iii. හරස්කඩ වර්ගඝෑලය (C. 01)
- iv.  $I_1 < I_2$  (C. 01)
- v.  $V = IR$  (C. 01)

$$R = \frac{6}{0.5} \quad (\text{C. 01})$$

$$R = 12 \Omega \quad (\text{C. 01})$$



(මුළු ලකුණු 20)